



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව
 දුරකථන අංක: 2477424, 2477423, 2477311
 ෆැක්ස්: 2346257, 2477739
 ඊ-මේල්: dcommunications@cbsl.lk, communications@cbsl.lk
 වෙබ් අඩවිය: www.cbsl.gov.lk

පුවත්පත් නිවේදනය

නිකුත් කළේ
දිනය

ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව
2016 ඔක්තෝබර් මස 17 වැනි දින

2016 ජූලි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

සමස්ත නිරීක්ෂණ

වෙළඳ හිඟය අඩු වීම, සංචාරක ඉපැයීම් ඉහළ යෑම සහ මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම් ඉහළ යෑම සමඟ 2016 ජූලි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය වර්ධනය විය. අපනයන අඩුවීමට වඩා වැඩි වේගයකින් ආනයන අඩු වීම හේතුවෙන් ජූලි මාසය තුළ දී වෙළඳ හිඟය අඩු විය. පසුගිය වසරේ ජූලි මාසය සමඟ සැසඳීමේ දී මාසය තුළ සංචාරක ඉපැයීම් ඉහළ ගිය අතර විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අඩු විය. දස වන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව යටතේ ලැබුණු එ.ජ.ඩොලර් මිලියන 1,500, ඒකාබද්ධ ණය පහසුකම යටතේ ලැබුණු එ.ජ.ඩොලර් මිලියන 300 හා කොළඹ කොටස් වෙළඳපොළ සහ රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ වෙත ශුද්ධ ලැබීම් වාර්තා වීම සමඟ මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම් ශක්තිමත් වූ අතර එමගින් ගෙවුම් ශේෂය මත තිබූ පීඩනය ද අඩු විය.

අපනයන ක්‍රියාකාරිත්වය

2015 මාර්තු මාසයේ සිට ආරම්භ වූ පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව අපනයන ආදායම අඩු වීමේ ප්‍රවණතාව තවදුරටත් පෙන්නුම් කරමින්, 2015 ජූලි මාසයේ දී එ.ජ.ඩොලර් මිලියන 932 ක් වූ අපනයන ආදායම 2016 ජූලි මාසයේ දී එ.ජ.ඩොලර් මිලියන 891 ක් දක්වා පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 4.4 කින් අඩු විය. කෘෂිකාර්මික සහ කාර්මික අපනයනයේ මන්දගාමී ක්‍රියාකාරිත්වය, ජාත්‍යන්තර වෙළඳපොළෙහි වෙළඳ හාණ්ඩ මිල ගණන් අඩු වීම සහ දේශීය සැපයුම පහත වැටීම, මෙම

අඩු වීම සඳහා ප්‍රධාන වශයෙන් දායක විය. 2015 ජූලි මාසයට සාපේක්ෂව ඉරානය වෙත සිදු කරන ලද තේ අපනයනය වැඩි වුවද, විශේෂයෙන්ම රුසියාව සහ මැදපෙරදිග රටවලින් තේ සඳහා වූ ඉල්ලුම අඩු වීම හේතුවෙන් 2016 ජූලි මාසයේ දී තේ අපනයන ආදායම, පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව එ.ජ.ඩොලර් මිලියන 108 ක් දක්වා සියයට 14.8 කින් අඩු විය. තවද, 2016 ජූලි මාසයේ දී කුළුබඩු අපනයන ආදායම, පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 31.8 කින් සැලකිය යුතු ලෙස අඩු වූ අතර, කුරුඳු සහ සාදික්කා හා වසාවාසි අපනයනයේ සැලකිය යුතු වර්ධනයක් පෙන්වුවද, ප්‍රධාන වශයෙන් අඩු දේශීය සැපයුම හේතුවෙන් ගම්මිරිස් අපනයනයේ වූ අඩු ක්‍රියාකාරිත්වය මේ සඳහා හේතු විය. මෙයට අමතරව, නැව් සඳහා භාවිතා කරනු ලබන ඉන්ධන අපනයන පරිමාව සහ සාමාන්‍ය මිල යන දෙකෙහිම සිදු වූ අඩු වීම හේතුවෙන් පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව මෙම මාසයේ ඛණිජතෙල් නිෂ්පාදිත අපනයන ආදායම සියයට 24.7 කින් අඩු විය. 2016 ජූලි මාසයේ දී මුහුදු ආහාර අපනයන ආදායම, පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව අපනයන වටිනාකම සහ පරිමාව යන දෙයාකාරයෙන්ම අඩු විය. කෙසේ වුවද, යුරෝපා සංගමය වෙත සිදු කරන ලද මුහුදු ආහාර අපනයන ආදායම, පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 19.9 කින් වර්ධනය වූ අතර, මේ සඳහා ප්‍රධාන වශයෙන් යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාව වෙත පනවා තිබූ මත්ස්‍ය අපනයන තහනම 2016 ජූනි මාසයේ අග සිට ඉවත් කිරීම හේතු විය. මෙම තත්ත්වයට වෙනස්ව යමින්, මුළු අපනයන ආදායමෙන් සියයට 48 ක් පමණ වන රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම, පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව එ.ජ.ඩොලර් මිලියන 426 ක් දක්වා සියයට 3.0 කින් වර්ධනය වූ අතර, යුරෝපා සංගමයට සහ කැනඩාව, චීනය ඕස්ට්‍රේලියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි සාම්ප්‍රදායික නොවන වෙළඳපොළ වෙත සිදු කරන ලද ඉහළ ඇඟලුම් අපනයනය මේ සඳහා හේතු විය. තවද, පාවහන් සහ සංචාරක භාණ්ඩ යන උප කාණ්ඩයන්ගේ ඉහළ ක්‍රියාකාරිත්වය පිළිබිඹු කරමින් සම් භාණ්ඩ, සංචාරක භාණ්ඩ හා පාවහන් අපනයන ආදායම 2016 ජූලි මාසයේ දී සැලකිය යුතු ලෙස වර්ධනය වූ අතර, යන්ත්‍රසූත්‍ර හා යාන්ත්‍රික උපකරණ, මූල ලෝහ හා මූල ලෝහ නිෂ්පාදිත සහ එළවළු අපනයනය ද 2015 වසරේ අනුරූප මාසය සමඟ සැසඳීමේ දී වර්ධනය විය.

සමුච්චිත වශයෙන් සැලකූ විට, 2016 වසරේ පළමු මාස හත තුළ දී අපනයන ආදායම, පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව එ.ජ.ඩොලර් මිලියන 5,999 ක් දක්වා සියයට 5.6 කින් අඩු වූ අතර, මේ සඳහා ප්‍රධාන වශයෙන් ප්‍රවාහන උපකරණ, ඛනිජතෙල් නිෂ්පාදිත, තේ සහ කුළුබඩු අපනයන ආදායම අඩු වීම හේතු විය. 2016 වසරේ පළමු මාස හත තුළ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම වෙළඳ භාණ්ඩ අපනයන වෙළඳපොළ ලෙස ඇමෙරිකා

එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය, ඉන්දියාව සහ ඉතාලිය පැවති අතර, මෙම රටවල් වෙත කළ අපනයන මුළු අපනයනවලින් සියයට 53 ක් පමණ විය.

සංඛ්‍යා සටහන 1: අපනයන ආදායම

කාණ්ඩය	2015 ජූලි	2016 ජූලි	වෙනස (සියයට)	2015	2016	වෙනස (සියයට)
	(එ.ජ.ඩො. මිලියන)	(එ.ජ.ඩො. මිලියන)		ජන-ජූලි	ජන-ජූලි	
				(එ.ජ.ඩො. මිලියන)	(එ.ජ.ඩො. මිලියන)	
1. කාර්මික අපනයන	682.4	678.5	(0.6)	4,836.7	4,660.4	(3.6)
රෙදිපිළි හා ඇඟලුම්	413.1	425.6	3.0	2,818.5	2,940.2	4.3
රබර් නිෂ්පාදිත	71.8	68.2	(5.1)	469.8	440.2	(6.3)
බනිතනලේ නිෂ්පාදිත	40.1	30.1	(24.7)	264.1	162.4	(38.5)
යන්ත්‍රසූත්‍ර හා යාන්ත්‍රික උපකරණ	27.1	29.1	7.4	177.9	171.6	(3.5)
සම් භාණ්ඩ, සංචාරක භාණ්ඩ හා පාවහන්	12.6	19.6	55.5	84.3	101.2	20.0
මැණික්, දියමන්ති හා ස්වර්ණාභරණ	23.7	18.3	(23.0)	205.4	166.6	(18.9)
මූල ලෝහ සහ ඒ ආශ්‍රිත නිෂ්පාදිත	4.4	6.1	39.6	35.1	42.9	22.2
සත්ව ආහාර	7.4	4.8	(34.6)	45.9	37.9	(17.4)
වෙනත්	82.2	76.7	(6.6)	735.6	597.3	(18.8)
2. කෘෂිකාර්මික අපනයන	245.3	207.9	(15.2)	1,490.1	1,312.6	(11.9)
තේ	126.5	107.8	(14.8)	809.4	726.1	(10.3)
කුළුබඩු	48.5	33.1	(31.8)	219.2	158.4	(27.8)
පොල්	34.3	31.8	(7.3)	208.5	206.0	(1.2)
සුළු කෘෂිකාර්මික නිෂ්පාදිත	14.4	14.9	3.9	98.6	71.8	(27.2)
මුහුදු ආහාර	15.1	14.2	(5.8)	100.9	97.7	(3.2)
එළවළු	2.0	3.1	58.2	18.1	16.3	(9.7)
වෙනත්	4.6	3.0	(34.1)	35.3	36.3	2.8
3. බනිජ හා වෙනත් අපනයන	4.4	4.7	7.9	29.7	25.9	(12.7)
මුළු අපනයන	932.1	891.2	(4.4)	6,356.5	5,998.9	(5.6)

මූලාශ්‍රය: ශ්‍රී ලංකා රේගුව
ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය
ලංකා බනිජ තෙල් නීතිගත සංස්ථාව හා අනෙකුත් බනිජ තෙල් අපනයනකරුවන්
ශ්‍රී ලංකා මහ බැංකුව

ආනයන ක්‍රියාකාරීත්වය

2015 ජූලි මාසයේ දී එ.ජ.ඩොලර් මිලියන 1,534 ක් වූ ආනයන වියදම 2016 ජූලි මාසයේ දී එ.ජ.ඩොලර් මිලියන 1,433 ක් දක්වා පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 6.6 කින් අඩු විය. රථවාහන ආනයන වියදමේ සැලකිය යුතු අඩු වීම මෙන්ම ඉන්ධන සහ තිරිඟු ආනයන වියදමේ අඩු වීම ද ආනයන වියදම අඩු වීම සඳහා විශාල ලෙස දායක විය. රථ වාහන ආනයනය අඩු කිරීම සඳහා රජය විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවල බලපෑම පිළිබිඹු කරමින්, පාරිභෝගික භාණ්ඩ යටතේ වර්ග කර ඇති

පෞද්ගලික රථවාහන ආනයන වියදම සහ ආයෝජන භාණ්ඩ යටතේ වර්ග කර ඇති ප්‍රවාහන උපකරණ ආනයන වියදම් 2016 ජූලි මාසයේ දී පිළිවෙලින් සියයට 63.7 කින් සහ සියයට 29.4 කින් පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස අඩු විය. මෝටර් රථ, දෙමුහුන් විද්‍යුත් රථ වාහන, මෝටර් බයිසිකල්, බස්, කෘෂිකාර්මික ට්‍රැක්ටර් සහ ත්‍රීරෝද රථ ආනයනය මෙම මාසයේ දී සැලකිය යුතු ලෙස අඩු විය. පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදය සමඟ සැසඳීමේ දී ඉන්ධන ආනයන වියදම එ.ජ.ඩොලර් මිලියන 142 ක් දක්වා සියයට 18.6 කින් අඩු වූ අතර, මේ සඳහා ප්‍රධාන වශයෙන් බොරතෙල් සහ ගල්අඟුරුවල සාමාන්‍ය ආනයන මිල අඩු වීමත් සමඟ, පිරිපහදු කළ බනිජතෙල් ආනයන පරිමාව ද සැලකිය යුතු ලෙස අඩු වීම හේතු විය. ජාත්‍යන්තර වෙළඳපොළෙහි තෙල් මිල අඩු වීමත් සමඟ 2016 ජූලි මාසයේ දී බොරතෙල් බැරලයක සාමාන්‍ය ආනයන මිල එ.ජ.ඩොලර් 46.10 ක් දක්වා අඩු වූ අතර, එය පසුගිය මාසයේ දී බැරලයක් සඳහා එ.ජ.ඩොලර් 50.95 ක් ද 2015 ජූලි මාසයේ දී බැරලයක් සඳහා එ.ජ.ඩොලර් 60.49 ක් ද විය. තවද, 2016 ජූලි මාසයේ දී පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව නිරිඟු ආනයන වියදම සියයට 70.5 කින් සැලකිය යුතු ලෙස අඩු වූ අතර, මේ සඳහා ප්‍රධාන වශයෙන් නිරිඟු ආනයන පරිමාව සහ මිල අඩු වීම හේතු විය. මෙයට අමතරව, රසායනික නිෂ්පාදිත, මූල ලෝහ, කෘෂිකාර්මික යෙදවුම්, එළවළු, කිරි නිෂ්පාදිත සහ සහල් ආනයනය මෙම මාසයේ දී සමස්ත ආනයන වියදමේ අඩු වීමට සැලකිය යුතු ලෙස දායක විය. කෙසේ වුවද, උප කාණ්ඩ සියල්ලකම පාහේ වර්ධනයන් පිළිබිඹු කරමින් 2016 ජූලි මාසයේ දී පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව යන්ත්‍රසූත්‍ර හා උපකරණ සහ ගොඩනැගිලි ද්‍රව්‍ය ආනයන වියදම පිළිවෙලින් සියයට 25.4 කින් සහ සියයට 14.4 කින් සැලකිය යුතු ලෙස වර්ධනය විය. තවද, 2016 ජූලි මාසයේ දී පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව බනිජ නිෂ්පාදිත ආනයන වියදම සියයට 125.4 කින් සැලකිය යුතු ලෙස වර්ධනය වූ අතර, මේ සඳහා ප්‍රධාන වශයෙන් සිමෙන්ති ක්ලින්කර විශාල ලෙස ආනයනය කිරීම හේතු විය. මෙයට අමතරව, මෙම මාසයේ දී රත්‍රන් ආනයනය සැලකිය යුතු ලෙස වර්ධනය වූ අතර, මේ සඳහා රත්‍රන් විශාල ප්‍රමාණයක් ආනයනය කිරීම සහ පෙර වසරේ අනුරූප මාසයේ දී රත්‍රන් ආනයනය නොකිරීම හේතු විය. ඒ අතරම, 2016 ජූලි මාසයේ දී බෙහෙත් සහ ඖෂධීය නිෂ්පාදිත, ගෘහ උපකරණ, රූපලාවන්‍ය හා සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ රෙදිපිළි හා උපාංග ආනයන වියදම් ද වර්ධනය විය.

සමුච්චිත වශයෙන් සැලකූ විට, 2016 වසරේ පළමු මාස හත තුළ දී ආනයන වියදම එ.ජ.ඩොලර් මිලියන 10,754 ක් දක්වා සියයට 2.9 කින් අඩු වූ අතර, මේ සඳහා ප්‍රධාන වශයෙන් ඉන්ධන, රථ වාහන සහ සහල් ආනයනයේ වාර්තා වූ අඩු වීම හේතු විය. 2016 වසරේ පළමු මාස හත තුළ දී චීනය, ඉන්දියාව, සිංගප්පූරුව, ජපානය සහ එක්සත් අරාබි



එමීර් රාජ්‍යය ප්‍රධාන ආනයන ප්‍රභවයන් වූ අතර, එම රටවලින් කරන ලද ආනයන මුළු ආනයනවලින් සියයට 57 ක් පමණ විය.

සංඛ්‍යා සටහන 2: ආනයන වියදම

කාණ්ඩය	2015 ජූලි (එ.ජ.ඩො. මිලියන)	2016 ජූලි (එ.ජ.ඩො. මිලියන)	වෙනස (සියයට)	2015 ජන-ජූලි (එ.ජ.ඩො. මිලියන)	2016 ජන-ජූලි (එ.ජ.ඩො. මිලියන)	වෙනස (සියයට)
1. පාරිභෝගික භාණ්ඩ	414.7	323.4	(22.0)	2,722.1	2,431.1	(10.7)
ආහාර හා පාන වර්ග	132.7	120.8	(9.0)	1,003.3	896.5	(10.6)
එළවළු	34.0	29.7	(12.6)	237.7	228.1	(4.0)
කිරි නිෂ්පාදිත	23.4	19.5	(16.5)	145.8	139.0	(4.7)
කුළුබඩු	8.8	9.8	11.6	64.4	76.7	19.1
තෙල් හා මේදය	3.5	3.6	2.2	21.2	20.8	(1.8)
වෙනත් ආහාර හා පාන වර්ග	63.0	58.2	(7.6)	534.3	431.9	(19.2)
ආහාරමය නොවන පාරිභෝගික භාණ්ඩ	282.0	202.6	(28.2)	1,718.8	1,534.6	(10.7)
රඬ වාහන	147.9	53.6	(63.7)	744.4	472.9	(36.5)
බෙහෙත් හා ඖෂධීය නිෂ්පාදිත	39.3	45.4	15.4	267.9	309.7	15.6
වෙනත් ආහාරමය නොවන පාරිභෝගික භාණ්ඩ	94.8	103.6	9.3	706.6	752.0	6.4
2. අන්තර් භාණ්ඩ	752.0	704.7	(6.3)	5,703.9	5,485.1	(3.8)
ඉන්ධන	174.8	142.3	(18.6)	1,648.2	1,320.2	(19.9)
රසායනික නිෂ්පාදිත	79.0	65.7	(16.8)	501.8	501.6	(0.0)
බනිජ නිෂ්පාදිත	20.4	46.0	125.4	126.0	128.2	1.7
දියමන්ති සහ අගනා ගල් හා ලෝහ වර්ග	10.1	32.5	222.9	127.4	245.5	92.7
මූල ලෝහ	33.3	25.0	(24.9)	277.9	215.2	(22.6)
නිරිඟු හා ඉරිඟු	25.1	8.3	(66.9)	200.0	141.4	(29.3)
වෙනත්	409.3	384.8	(6.0)	2,822.7	2,933.1	3.9
3. ආයෝජන භාණ්ඩ	365.8	403.1	10.2	2,643.6	2,829.9	7.0
යන්ත්‍රසූත්‍ර හා උපකරණ	179.1	224.7	25.4	1,321.8	1,596.5	20.8
ගොඩනැගිලි ද්‍රව්‍ය	105.7	120.9	14.4	723.2	881.6	21.9
ප්‍රවාහන උපකරණ	80.8	57.0	(29.4)	595.8	347.9	(41.6)
වෙනත් ආයෝජන භාණ්ඩ	0.2	0.6	153.6	2.7	3.8	40.9
4. වර්ග නොකළ ආනයන	1.4	1.6	11.4	11.0	7.7	(29.5)
මුළු ආනයන	1,533.9	1,432.8	(6.6)	11,080.6	10,753.8	(2.9)

මූලයන්: ශ්‍රී ලංකා රේගුව
ලංකා බනිජ තෙල් නීතිගත සංස්ථාව
ලංකා අයි.ඕ.සී. සමාගම
ශ්‍රී ලංකා මහ බැංකුව

රූප සටහන 1: අපනයන සහ ආනයන ක්‍රියාකාරිත්වය



මූලාශ්‍රයන්: ශ්‍රී ලංකා මහ බැංකුව
ශ්‍රී ලංකා රේගුව

වෙළඳ ශේෂය

අපනයන අඩු වීමට සාපේක්ෂව ආනයනයේ සිදු වූ විශාල අඩු වීම හේතුවෙන් 2016 ජූලි මාසයේ දී පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව වෙළඳ හිඟය එ.ජ.ඩොලර් මිලියන 542 ක් දක්වා සියයට 10.0 කින් අඩු විය. කෙසේ වුවද, 2016 වසරේ පළමු මාස හත තුළ දී සමුච්චිත වෙළඳ හිඟය 2015 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ දී පැවති එ.ජ.ඩොලර් මිලියන 4,724 ට සාපේක්ෂව එ.ජ.ඩොලර් මිලියන 4,755 ක් දක්වා වර්ධනය විය.

සංචාරක ඉපැයීම්

2016 ජූලි මාසය තුළ දී සංචාරක පැමිණීම් සියයට 19.1 ක වාර්ෂික වර්ධනයක් වාර්තා කරමින් 209,351 ක් දක්වා ඉහළ ගියේය. ඒ අනුව, 2016 වසරේ පළමු මාස හත තුළ දී සංචාරක පැමිණීම් 1,173,618 ක් වූ අතර එය 2015 වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 16.7 ක වැඩිවීමකි. චීනය, ඉන්දියාව, එක්සත් රාජධානිය, ජර්මනිය සහ ප්‍රංශය 2016 ජූලි මාසය තුළ දී සංචාරකයින් පැමිණීමේ ප්‍රධාන මූලාශ්‍ර පහ වූ අතර, එම රටවලින් පැමිණි සංචාරකයින් සංඛ්‍යාව එම මාසය තුළ දී සිදු වූ සමස්ත සංචාරක පැමිණීම්වලින් සියයට 49.8 කට දායක විය. 2016 වසරේ පළමු මාස හත තුළ දී සමුච්චිත සංචාරක ඉපැයීම්¹ 2015 වසරේ අදාළ කාලපරිච්ඡේදයේ දී වාර්තා වූ එ.ජ.ඩොලර් මිලියන 1,667.1 සමඟ සැසඳීමේ දී එ.ජ.ඩොලර් මිලියන 1,945.2 ක් දක්වා වර්ධනය විය.

¹ සංචාරක ඉපැයීම් තාවකාලික ඇස්තමේන්තු වන අතර, 2016 වසර සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය විසින් නිකුත් කරනු ලබන ඇස්තමේන්තුගත සාමාන්‍ය දෛනික වියදම සහ සංචාරකයකු මෙරට ගත කරන සාමාන්‍ය කාලසීමාව පිළිබඳව සිදු කෙරෙන සමීක්ෂණයේ වාර්තාව අනුව සංශෝධනය විය හැකිය.

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ

2016 ජූලි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ එ.ජ.ඩොලර් මිලියන 572.8 ක් වූ අතර, එය 2015 වසරේ ජූලි මාසයේ දී වාර්තා වූ එ.ජ.ඩොලර් මිලියන 599.3 හා සැසඳීමේ දී සියයට 4.4 ක අඩුවීමකි. විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අඩු වීම සඳහා මැදපෙරදිග රටවල ආර්ථිකයන්හි පවත්නා මන්දගාමී ස්වරූපයත්, නුපුහුණු අංශය යටතේ වන ශ්‍රම සංක්‍රමණ අඩු වීමත් හේතු විය හැකිය. කෙසේ වුවත්, 2016 වසරේ පළමු මාස හත තුළ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ සමුච්චිත ලැබීම් එ.ජ.ඩොලර් මිලියන 4,185.9 ක් වූ අතර එය 2015 වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 3.8 ක වැඩිවීමකි.

මූල්‍ය ලැබීම්

ශ්‍රී ලංකාව එ.ජ.ඩොලර් මිලියන 500 ක (වසර 5.5 ක කල්පිරීමේ කාලයක් සහිතව) සහ එ.ජ.ඩොලර් බිලියනයක (වසර 10 ක කල්පිරීමේ කාලයක් සහිතව) දස වැනි සහ ප්‍රථම ද්විත්ව වාරික ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කරන ලදී. වසර 5.5 ක පරිණත කාලයක් සහිත බැඳුම්කරය සඳහා එ.ජ.ඩොලර් බිලියන 2.5 ක් ද, වසර 10 ක පරිණත කාලයක් සහිත බැඳුම්කරය සඳහා එ.ජ.ඩොලර් බිලියන 3.0 ක ද ඇණවුම් ප්‍රමාණයක් ලැබුණි. වසර 5.5 ක සහ වසර 10 ක පරිණත කාලයක් සහිත බැඳුම්කර ද්විත්වයම මූලික මිල මට්ටම් වන සියයට 6.125 සහ සියයට 7.125 ට වඩා අඩු කුපන ගෙවීමක් සහිත වූ අතර එය පිළිවෙළින් සියයට 5.750 සහ සියයට 6.825 ක් විය.

2016 ජූලි මාසයේ දී කොළඹ කොටස් වෙළඳපොළ වාර්තා කළ විදේශීය ආයෝජනවල ශුද්ධ ලැබීම් එ.ජ.ඩොලර් මිලියන 10.1 ක් විය. කෙසේ නමුත්, 2016 ජූලි මාසය අවසානය වන විට කොළඹ කොටස් වෙළඳපොළෙහි සමුච්චිත විදේශීය ආයෝජන එ.ජ.ඩොලර් මිලියන 30.8 ක ශුද්ධ ගෙවීමක් වාර්තා කළ අතර, එය ද්විතීයික වෙළඳපොළ වෙත වූ එ.ජ.ඩොලර් මිලියන 32.2 ක ශුද්ධ ගෙවීමකින් සහ ප්‍රාථමික වෙළඳපොළ වෙත වූ එ.ජ.ඩොලර් මිලියන 1.4 ක ලැබීමකින් සමන්විත විය. 2016 අප්‍රේල් මස අග භාගයේ ප්‍රවණතාව අඛණ්ඩව පැවතෙමින් රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ තුළට 2016 ජූලි මාසයේ දී එ.ජ.ඩොලර් මිලියන 238.5 ක ශුද්ධ ලැබීමක් වාර්තා කළේය. කෙසේ නමුත්, 2016 වසරේ පළමු මාස හත තුළ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ වෙත වූ සමුච්චිත විදේශීය ආයෝජන 2015 වසරේ අදාළ කාලපරිච්ඡේදයේ දී වාර්තා වූ එ.ජ.ඩොලර් මිලියන 424.7 ක ශුද්ධ ගෙවීමට සාපේක්ෂව එ.ජ.ඩොලර් මිලියන 133.3 ක ශුද්ධ ගෙවීමක් විය. එ.ජ.ඩොලර් මිලියන 300 ක ඒකාබද්ධ ණය පහසුකම ලැබීමත් සමඟ මූල්‍ය ගිණුම තවදුරටත් ශක්තිමත් විය. 2016 වසරේ පළමු මාස හත තුළ දී රජය වෙත ලැබුණු දිගුකාලීන ණය ප්‍රමාණය වසරේ

2015 එම කාලපරිච්ඡේදයේ දී වාර්තා කළ එ.ජ.ඩොලර් මිලියන 169.9 ක ශුද්ධ ලැබීමට සාපේක්ෂව එ.ජ.ඩොලර් මිලියන 22.0 ක ශුද්ධ ගෙවීමක් වාර්තා කළේය.

ගෙවුම් තුලනයේ සමස්ත තත්ත්වය

2016 පළමු මාස හත තුළ දී සමස්ත ගෙවුම් තුලනය 2015 වසරේ අදාළ කාලපරිච්ඡේදය තුළ වාර්තා කළ එ.ජ.ඩොලර් මිලියන 1,229.6 ක හිඟයට සාපේක්ෂව එ.ජ.ඩොලර් මිලියන 356.0 ක අතිරික්තයක් වාර්තා කර ඇතැයි ඇස්තමේන්තු කර ඇත.

ජාත්‍යන්තර සංචිත සහ විනිමය අනුපාතිකයේ හැසිරීම

ද්විත්ව වාරික ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුවෙන් සහ ඒකාබද්ධ ණය පහසුකම මගින් ලද ලැබීම් සමඟ 2016 ජූලි මාසය අවසානය වන විට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ප්‍රමාණය එ.ජ.ඩොලර් බිලියන 6.5 දක්වා වැඩි විය. දළ නිල සංචිත ප්‍රමාණය ආනයනික මාස 4.2 කට සමාන වූ අතර මුළු විදේශීය වත්කම් ප්‍රමාණය ආනයනික මාස 5.7 කට සමාන වන පරිදි එ.ජ.ඩොලර් බිලියන 8.9 ක් විය.

2015 වසර අවසානයේ සිට 2016 ඔක්තෝබර් මස 14 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා රුපියල එ.ජ.ඩොලරයට එරෙහිව සියයට 1.9 ක අවප්‍රමාණය වීමක් වාර්තා කළේය. තවද, අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල විනිමය අනුපාතික හැසිරීම පිළිබඳ කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා රුපියල යුරෝවලට එරෙහිව සියයට 3.0 කින් ද, ජපන් යෙන්වලට එරෙහිව සියයට 15.5 කින් ද, කැනේඩියානු ඩොලරයට එරෙහිව සියයට 6.7 කින් ද, ඕස්ට්‍රේලියානු ඩොලරයට එරෙහිව සියයට 5.8 කින් ද, ඉන්දියානු රුපියලට එරෙහිව සියයට 1.4 කින් ද අවප්‍රමාණය වූ අතර, ස්ටර්ලින් පවුමට එරෙහිව සියයට 18.8 කින් අධිප්‍රමාණය විය.

සංඛ්‍යා සටහන 3: විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වයෙහි සාරාංශය (අ)

කාණ්ඩය	2015 ජූලි (එ.ජ.ඩො. මිලියන)	2016 ජූලි (එ.ජ.ඩො. මිලියන)	වෙනස (සියයට)	2015 ජන-ජූලි (එ.ජ.ඩො. මිලියන)	2016 ජන-ජූලි (එ.ජ.ඩො. මිලියන)	වෙනස (සියයට)
අපනයන	932.1	891.2	-4.4	6,356.5	5,998.9	-5.6
ආනයන	1,533.9	1,432.8	-6.6	11,080.6	10,753.8	-2.9
වෙළඳ ශේෂය (අතිරික්තය (+)/හිඟය (-))	-601.8	-541.6	-10.0	-4,724.1	-4,754.9	0.7
සංචාරක ඉපයීම්	291.4(ආ)	347.0	19.1	1,667.1(ආ)	1,945.2	16.7
විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ	599.3	572.8	-4.4	4,032.0	4,185.9(ආ)	3.8
කොළඹ කොටස් වෙළඳපොළ වෙත වූ ලැබීම් (ශුද්ධ) (ඇ)	-4.8	10.1	309.0	40.0	-30.8	-177.0
රාජ්‍ය අංශයේ ලැබීම් (ඈ) එයින්,	191.8	2,167.2	1,030.0	1,970.6	3,286.3	66.8
භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර	83.8	308.4	267.9	631.3	909.5	44.1
ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර	-	1,500.0	-	650.0	1,500.0	130.8
ඒකාබද්ධ ණය පහසුකම්	-	300.0	-	-	300.0	-
දිගුකාලීන ණය	98.8	57.7	-41.6	629.9	563.3	-10.6
විදේශීය සෘජු ආයෝජන (ඉ)	-	-	-	533.8	335.9	-37.1

මූලයන්: ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය
 ශ්‍රී ලංකා රේගුව
 ශ්‍රී ලංකා මහ බැංකුව
 ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය
 කොළඹ කොටස් වෙළඳපොළ

- (අ) තාවකාලික
- (ආ) සංශෝධිත
- (ඇ) ප්‍රාථමික සහ ද්විතීයික වෙළඳපොළ ගනුදෙනු ඇතුළත් වේ.
- (ඈ) රජයට ලැබුණු ප්‍රාග්ධන සහ ජංගම සංක්‍රාම, භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර මත විදේශ ආයෝජකයන් විසින් කරන ලද ආයෝජන, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර, ඒකාබද්ධ ණය පහසුකම් සහ රජයට ලැබුණු දිගුකාලීන ණය යනාදිය රාජ්‍ය අංශයේ ලැබීම් තුළ ඇතුළත් වේ.
- (ඉ) දත්ත පවතිනුයේ පළමු මාස හය සඳහා වන අතර, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් වාර්තා කළ පරිදි සෘජු ආයෝජන සමාගම් වෙත වූ විදේශීය ණය ඇතුළත් වේ.